

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka
 Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2023 (2024)
 கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2023 (2024)
 General Certificate of Education (Adv. Level) Examination, 2023 (2024)

ගිණුම්කරණය I
 கணக்கீடு I
 Accounting I

33 S I

පැය දෙකයි
 இரண்டு மணித்தியாலம்
 Two hours

- උපදෙස්:**
- * සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
 - * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියේ ඇති තිත් ඉර මත ලියන්න.
 - * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
 - * සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු තිබේ වේ.
 - * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
 - * වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

ප්‍රධාන පරීක්ෂක
 විභාග අංකය:

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.			I පත්‍රය සඳහා	
	අත්සන	සංකේත අංක	ප්‍රශ්න අංකය	කොණ
1 වන පරීක්ෂක			01 - 30	
2 වන පරීක්ෂක				
අති.ප්‍රධාන පරීක්ෂක			31 - 50	
ගණිත පරීක්ෂක				
ප්‍රධාන පරීක්ෂක			එකතුව	

- පහත දැක්වෙන කුමන ප්‍රකාශය, ගිණුම්කරණයේ මූලික පරමාර්ථය වඩාත් හොඳින් විස්තර කරනු ලබයි ද?
 - (1) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ගනුදෙනු සටහන් කිරීම
 - (2) නෛතික අවශ්‍යතා සපුරාලීම සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
 - (3) ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආයතනයක් පිළිබඳ තොරතුරු සැපයීම
 - (4) ආයතනයක් පිළිබඳ තොරතුරු එහි කළමනාකරුවන්ගේ භාවිතය සඳහා වාර්තා කිරීම
 - (5) ආයතනයක වාර්ෂික බාහිර විගණනය සඳහා මූල්‍ය ප්‍රකාශන මගින් තොරතුරු සැපයීම (.....)
- ආයතනයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි, වත්කම් සහ වගකීම්, ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම සපයනු ලබයි ද?
 - (1) උපචිත
 - (2) සංගතතා
 - (3) අඛණ්ඩ පැවැත්ම
 - (4) ප්‍රමාණාත්මකඛණ්ඩ
 - (5) කාලවච්ඡේද (.....)
- කල්බදු ගැනුම්කරුගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි භාවිත අයිතිය සහිත වත්කම් හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම සපයනු ලබයි ද?
 - (1) ඒකක
 - (2) සංගතතා
 - (3) කාලවච්ඡේද
 - (4) යථාරූපි
 - (5) විචක්ෂණ (.....)

● අංක 4, 5 සහ 6 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

මිනිරි විසින් රු. 500 000 ක මුදලක් හා රු. 400 000 ක් වටිනා ලී බඩු ආයෝජනය කරමින් 2023.01.01 දින වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය මෙදිනම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි කරන ලදී. කෙසේ වුව ද, ගැනුම් මත VAT නොමැති බව උපකල්පනය කරන්න.

පහත ගනුදෙනු 2023 ජනවාරි මාසය තුළදී සිදු විය.

ගනුදෙනු අංකය	දිනය	ගනුදෙනුව
1	01.05	පිරිවැය රු. 400 000 ක් වූ භාණ්ඩ දේශාන් ට්‍රේඩර්ස් වෙතින් ණයට මිල දී ගන්නා ලදී.
2	01.08	දේශාන් ට්‍රේඩර්ස්ගෙන් මිල දී ගත් රු. 30 000 ක භාණ්ඩ ආපසු යවන ලදී.
3	01.15	පිරිවැය රු. 250 000 ක් වූ භාණ්ඩ රු. 345 000 කට අත්පිට මුදලට විකුණන ලදී (රු. 45 000 ක VAT ඇතුළත්ව).
4	01.22	පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ රු. 138 000 කට ණයට විකුණන ලදී (රු. 18 000 ක VAT ඇතුළත්ව).
5	01.25	දේශාන් ට්‍රේඩර්ස්ට ගෙවිය යුතු මුදල පියවීම සඳහා වෙක්පතක් නිකුත් කරන ලදී.

[දෙවැනි පිටුව බලන්න.



4. ගනුදෙනු අංක 1, 2 සහ 3 ඒවා සිදු වූ අනුපිළිවෙළ අනුව මිහිරිගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම සඳහා භාවිත කරනු ලබන මූලාශ්‍ර ලේඛන මොනවා ද?
- (1) ඉන්වොයිසිය, හරපත, ඉන්වොයිසිය
 - (2) ඉන්වොයිසිය, බැරපත, ඉන්වොයිසිය
 - (3) ඉන්වොයිසිය, හරපත, ලදුපත
 - (4) ගෙවීම් වවුචරය, බැරපත, ලදුපත
 - (5) ගෙවීම් වවුචරය, ජර්නල් වවුචරය, ලදුපත (.....)
5. මිහිරිගේ ආරම්භක ආයෝජනය සහ ගනුදෙනු අංක 3 සහ 5 ඒවා සිදු වූ අනුපිළිවෙළින් සටහන් කිරීම සඳහා භාවිත කරනු ලබන මූලික සටහන් පොත් කවරේ ද?
- (1) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
 - (2) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය
 - (3) පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
 - (4) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
 - (5) පොදු ජර්නලය, පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය (.....)
6. ගනුදෙනු අංක 3 සහ 4 හි ශුද්ධ බලපෑම පහත කුමන ගිණුම්කරණ සමීකරණයෙන් පෙන්නුම් ලබයි ද?
- | | | | | |
|--------------------------|----------|--------------------------|----------|----------------------------|
| වත්කම් (රු.' 000) | = | වගකීම් (රු.' 000) | + | ශීඝ්‍රතම (රු.' 000) |
| (1) + 70 | | + 63 | | + 7 |
| (2) + 115 | | + 45 | | + 70 |
| (3) + 133 | | 0 | | + 133 |
| (4) + 133 | | + 45 | | + 88 |
| (5) + 133 | | + 63 | | + 70 (.....) |
7. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සමඟි පොදු සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශනවල පෙන්නුම් කරන ලද ලාභය රු. 360 000 ක් විය. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය විය.
- මෝටර් රථ දෙවන වර ප්‍රත්‍යාගණනය කිරීමෙන් වර්ෂය තුළදී ඇති වූ රු. 120 000 ක අතිරික්තය, වෙනත් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේ වුව ද, මෙම අතිරික්තය ගිණුම්ගත කිරීමේදී මෝටර් රථ වෙනුවෙන් පසුගිය වර්ෂයක හඳුනාගත් ප්‍රත්‍යාගණන හිඟය වූ රු. 80 000 සැලකිල්ලට ගෙන නොතිබුණි.
 - ප්‍රවර්තන වර්ෂයට අදාළ ඡායාපිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම වූ රු. 30 000 ක් 2022.04.01 දින ගෙවන ලද අතර එය කාර්යාල උපකරණ ගිණුමට හර කර මුදල් ගිණුමට බැර කර තිබුණි. වර්ෂය සඳහා කාර්යාල උපකරණවල පිරිවැය මත වාර්ෂිකව 20% බැගින් ක්ෂය කර ඇත.
- ඉහත වැරදි නිවැරදි කළ පසු 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය කොපමණ ද?
- (1) රු. 216 000
 - (2) රු. 250 000
 - (3) රු. 256 000
 - (4) රු. 290 000
 - (5) රු. 296 000 (.....)
8. අරුණ ට්‍රේඩර්ස් කේවල ස්වාමි ව්‍යාපාරයකි. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී පිරිවැය රු. 20 000 ක් වූ තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එම අලාභයෙන් 80% ක් රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණය කරන ලදී. තොග හානිය සහ රක්ෂණ වන්දිය සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත. කෙසේ වුව ද, 2023.03.31 දිනට පැවති භෞතික තොගය මත අවසාන තොගය ආගණනය කර ඇත. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය සහ ශුද්ධ ලාභය පිළිවෙළින් රු. 150 000 ක් සහ රු. 80 000 ක් විය.
- තොග හානිය සහ රක්ෂණ වන්දිය ගිණුම් පොත්වල නිසි පරිදි ගළපා තිබුණේ නම්, නිවැරදි දළ ලාභය සහ ශුද්ධ ලාභය කොපමණ ද?
- | | | |
|-----|----------------------|-------------------------|
| | දළ ලාභය (රු.) | ශුද්ධ ලාභය (රු.) |
| (1) | 146 000 | 76 000 |
| (2) | 150 000 | 84 000 |
| (3) | 166 000 | 76 000 |
| (4) | 170 000 | 76 000 |
| (5) | 170 000 | 96 000 (.....) |

[ඉන්වැනි පිටුව බලන්න.

● අංක 14 සහ 15 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

පියල් ලාල් සහ නිල් විසින් ලාභාලාභ සම සමඟ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 2022.04.01 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ශේෂ පහත පරිදි විය.

	පියල් (රු.'000)	ලාල් (රු.'000)	නිල් (රු.'000)
ප්‍රාග්ධන ගිණුම්	6 000	4 000	2 000
ජංගම ගිණුම් - බැර	800	600	400

හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව, සෑම හවුල්කරුවකුම රු. 800 000 බැගින් වාර්ෂික වේතනයකට සහ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10% ක වාර්ෂික පොලියකට ද හිමිකම් ලබයි. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරය රු. 5 100 000 ක කෙටුම්පත් ලාභයක් වාර්තා කර ඇත. පියල් විසින් හවුල් ව්‍යාපාරයේ ප්‍රචරිත වර්ෂයේ වියදම් සඳහා රු. 300 000 ක් ඔහුගේ පොද්ගලික මුදලින් ගෙවා ඇති නමුත් එය හවුල් ව්‍යාපාරයේ පොත්වල ගිණුම්ගත කර නොමැත.

2023.03.31 දින නිල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කිරිකිනාමය රු. 1 200 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගැලපිය යුතු වේ. මෙදිනට නිල්ට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන ලදී. පියල් සහ ලාල් විසින් ලාභාලාභ සම සමඟ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරය තවදුරටත් පවත්වා ගැනීමට එකඟ විය.

14. 2023.03.31 දිනට පියල්ගේ ජංගම ගිණුමේ ශේෂය:

- | | | |
|-------------------|-------------------|-------------------|
| (1) රු. 2 200 000 | (2) රු. 2 300 000 | (3) රු. 2 600 000 |
| (4) රු. 2 900 000 | (5) රු. 3 000 000 | (.....) |

15. නිල්ගේ විශ්‍රාම යෑම සඳහා ගැලපීම් කළ පසු, 2023.03.31 දිනට පියල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සහ නිල්ගේ ණය ගිණුමේ ශේෂය:

	ප්‍රාග්ධන ගිණුම - පියල් (රු.'000)	ණය ගිණුම - නිල් (රු.'000)
(1)	5 800	2 400
(2)	5 800	4 200
(3)	6 400	2 600
(4)	6 400	4 200
(5)	6 600	2 600

● අංක 16 සහ 17 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමා පොදු සමාගමේ ගිණුම් වාර්තාවලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
විකුණුම්	4 500
දළ ලාභය	2 100
වෙනත් ආදායම්	600
බදු පෙර ලාභය	1 200
බදු පසු ලාභය	800

2023.03.31 දින මෙම සමාගමේ යන්ත්‍ර දෙවන වරට ප්‍රත්‍යාගණනය කිරීමෙන් රු. 700 000 ක අතිරික්තයක් ඇති විය. මෙම ප්‍රත්‍යාගණනය නොසලකා හරිමින් ප්‍රචරිත වර්ෂය සඳහා සමාගමේ ලාභය ගණනය කර තිබුණි. මෙම යන්ත්‍ර 2020.03.31 දින ප්‍රථම වරට ප්‍රත්‍යාගණනයෙන් හඳුනාගෙන තිබූ උපකතාව රු. 300 000 ක් විය.

16. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මුළු ආදායම සහ මුළු වියදම:

	මුළු ආදායම (රු.'000)	මුළු වියදම (රු.'000)
(1)	5 100	3 700
(2)	5 100	3 900
(3)	5 400	4 300
(4)	5 800	3 900
(5)	5 800	4 300

17. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙනත් විස්තීරණ ආදායම සහ මුළු විස්තීරණ ආදායම:

	වෙනත් විස්තීරණ ආදායම (රු.'000)	මුළු විස්තීරණ ආදායම (රු.'000)
(1)	400	800
(2)	400	1 500
(3)	400	1 800
(4)	700	800
(5)	700	1 200

[පස්වැනි පිටුව බලන්න.

063837

18. 'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ කිවැරදි වේ ද?

A - තොග පිරිවැය සෑම විටම පිරිවැය සූත්‍රයක් පදනම්ව ගණනය කළ යුතු වේ.

B - ශුද්ධ උපලබ්ධි අගයට තොග කපා හැරීමෙන් ඇතිවන අලාභය, වියදමක් ලෙස එය සිදු වූ කාලච්ඡේදය තුළ හඳුනාගැනේ.

C - සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීම සඳහා පවත්වාගනු ලබන වත්කම් තොග ලෙස සලකනු ලබයි.

- (1) A පමණි. (2) C පමණි. (3) A හා C පමණි.
- (4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ලම ය. (.....)

19. සීමිත ජනක පොදු සමාගම 2022.04.01 දින සංස්ථාපනය කරන ලදී. මෙම සමාගම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් මූල්‍යනය කර ඇත. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ ගිණුම් පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
අත්පිට විකුණුම්	1 500
ණයට විකුණුම්	3 600
වෙළෙඳ ණයගිණියන්ට ගෙවීම්	1 600
මෙහෙයුම් වියදම්	1 100
ගෙවූ ආදායම් බදු	200

සියලු ගැනුම්, ණය පදනම් මත සිදු කර ඇත.

වර්ෂයේ මෙහෙයුම් වියදම් තුළ රු. 500 000 ක ක්ෂය වියදම් ඇතුළත් විය. 2023.03.31 දිනට වෙළෙඳ ණයගැතියෝ රු. 900 000 ක් විය. 2023.03.31 දිනට ඉදිරියට ගෙවූ වියදම් හෝ උපවිත වියදම් නොතිබුණි.

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?

- (1) රු. 1 800 000 (2) රු. 1 900 000 (3) රු. 2 300 000
- (4) රු. 3 200 000 (5) රු. 3 900 000 (.....)

20. සීමිත අමා පොදු සමාගම 2020.04.01 දින පිරිවැය රු. 3 600 000 ක් වූ යන්ත්‍රයක් මිල දී ගන්නා ලදී. මෙදිනට යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වසර 8 ක් සහ රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. 2022.04.01 දින මෙම යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය සමාලෝචනය කරන ලදී. ඒ අනුව, ආරම්භයේ දී ඇස්තමේන්තු කරන ලද යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වසර 6 ක් සහ රු. 600 000 ක් ලෙස සංශෝධනය කරන ලදී.

'LKAS 16 - දේපළ, පිරිසත සහ උපකරණ' ප්‍රමිතයට අනුව, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මෙම යන්ත්‍රයේ ක්ෂය වියදම:

- (1) රු. 333 333 (2) රු. 366 667 (3) රු. 500 000
- (4) රු. 550 000 (5) රු. 700 000 (.....)

21. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සුමුදු පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2023.05.20 දින අධ්‍යක්ෂවරුන් විසින් අනුමත කරන ලදී.

• සමාගමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් වන්දියක් ලෙස රු. 600 000 ක් ගෙවන ලෙස 2023.05.01 දින උසාවි නියෝගයක් ලැබුණි. මෙම නඩුව සම්බන්ධයෙන් රු. 800 000 ක වන්දි සඳහා ප්‍රතිපාදනයක් 2023.03.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන තිබුණි.

• සමාගමේ ණයගැතියකු බුන්වත් වී ඇති බව 2023.05.10 දින ප්‍රකාශයට පත් කරන ලදී. 2023.03.31 දිනට මෙම ණයගැතියාගෙන් ලැබිය යුතු මුදල රු. 600 000 ක් විය.

ඉහත සිද්ධීන් සැලකිල්ලට ගැනීමට පෙර, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය රු. 3 500 000 ක් විය.

'LKAS 10 - වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්' ප්‍රමිතයට අනුකූල වන පරිදි අදාළ ගැලපීම් කිරීමෙන් පසු, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කිවැරදි ලාභය කොපමණ ද?

- (1) රු. 2 700 000 (2) රු. 3 100 000 (3) රු. 3 300 000
- (4) රු. 3 500 000 (5) රු. 3 700 000 (.....)

22. 'LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ කිවැරදි වේ ද?

A - අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනා නොගත යුතු ය.

B - අනාගත මෙහෙයුම් අලාභ සඳහා ප්‍රතිපාදන හඳුනා නොගත යුතු ය.

C - අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබන්නේ විය හැකි බැඳීමක් ඇති විට පමණි.

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි.
- (4) A හා B පමණි. (5) A හා C පමණි. (.....)

32. වෙළෙඳ ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ දක්වනු ලබන ගිණුමේ වටිනාකම කෙරෙහි පහත එක් එක් ගනුදෙනුවේ **ශුද්ධ බලපෑම** (අගය ද සහිතව) සඳහන් කරන්න.

ගනුදෙනුව	ශුද්ධ බලපෑම වැඩි වේ (I) / අඩු වේ (D) / වෙනස් නොවේ (NC)	අගය (රු.'000) (අඳුළු නම්)
A - වර්ෂයට අදාළ රු. 600 000 ක පොලිය ද සහිතව රු. 1 250 000 ක් වූ ණය වාරිකය ගෙවීම
B - ලැයිස්තුගත මිල රු. 2 500 000 ක් වූ භාණ්ඩ 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ණයට මිල දී ගැනීම

● අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

ව්‍යාපාරයක සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් තුළින් සිදුකරනු ලබයි. 2023 දෙසැම්බර් මාසය සඳහා මෙම ව්‍යාපාරයේ මුදල් ගිණුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
2023.12.01 දිනට මුදල් ගිණුමේ ශේෂය (හර)	200
2023.12.31 දිනට මුදල් ගිණුමේ ශේෂය (හර).....	800
2024.01.04 දින ලද 2023 දෙසැම්බර් මාසය සඳහා බැංකු ප්‍රකාශනයේ සාරාංශය:	රු.'000
2023.12.01 දිනට බැර ශේෂය	200
උපලබ්ධි වූ මුළු වෙක්පත්	2 200
ගෙවීම් සඳහා ඉදිරිපත් කළ මුළු වෙක්පත්	1 500
සෘජු ප්‍රේෂණ (ආයෝජන ආදායම)	300
ස්ථාවර නියෝග ගෙවීම - ණය වාරිකය (රු. 30 000 ක පොලිය ද ඇතුළත්ව).....	50
2023.12.31 දිනට ශේෂය	?

සෘජු ප්‍රේෂණ සහ ස්ථාවර නියෝග ගෙවීම මුදල් ගිණුමේ සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණු පසුව ය. තවද, ගනුදෙනුකරුවකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කරන ලද රු. 200 000 ක වෙක්පතක් අගරු වී ඇත. මෙම අගරු වූ වෙක්පත සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත.

33. පහත දෑ හඳුනාගන්න:

2023.12.31 දිනට:	වටිනාකම (රු.'000)	ශේෂය (හර/බැර)
(අ) බැංකු ප්‍රකාශනයේ ශේෂය
(ආ) මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය

34. පහත දෑ සටහන් කිරීම සඳහා ද්විත්ව සටහන් ලියන්න (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ):

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(අ) රු. 200 000 ක වෙක්පත අගරු වීම:		
(ආ) ස්ථාවර නියෝග ගෙවීම - රු. 50 000 ක් වූ ණය වාරිකය (රු. 30 000 ක පොලිය ද ඇතුළත්ව):		

[තවමති පිටුව බලන්න.

35. ඔබත් උචිත ගිණුම්කරණ සංකල්ප භාවිත කරමින් පහත වගන්ති සම්පූර්ණ කරන්න.
- A - ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ණයගැතියන් සහ ණයහිමියන් හඳුනාගැනීම සඳහා සංකල්පය පදනම සපයනු ලබයි.
 - B - කොටස් හිමියන්ට ගෙවූ ලාභාංශ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ ලාභ බෙදාහැරීමක් ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ සංකල්පයට අනුව ය.
 - C - කාලය හෝ වටිනාකම අවිනිශ්චිත වන වගකීම් සඳහා ප්‍රතිපාදන හඳුනාගැනීමට සංකල්පය පදනම සපයනු ලබයි.
 - D - සාධාරණ අගයට දේපළ, පිරිසත හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීම, සංකල්පයෙන් බැහැර වන අවස්ථාවකට උදාහරණයක් වේ.

36. නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව පහත වගන්ති/සමීකරණ සම්පූර්ණ කරන්න.
- A ගින්නක් නිසා හානි වූ අමුද්‍රව්‍යවල පිරිවැය ප්‍රකාශනයෙහි හඳුනාගැනේ.
 - B නොනිම් තොගය පිරිවැය හෝ මුළු නිෂ්පාදන පිරිවැය මත අගය කරනු ලබයි.
 - C ආරම්භක අමුද්‍රව්‍ය තොගය + මිල දී ගත් අමුද්‍රව්‍ය - අවසාන අමුද්‍රව්‍ය තොගය =
 - D ආරම්භක නිම් භාණ්ඩ තොගය + මුළු නිෂ්පාදන පිරිවැය - අවසාන නිම් භාණ්ඩ තොගය =

37. සමගි ක්‍රීඩා සමාජයේ 2023.01.01 දිනට සාමාජිකයින් සංඛ්‍යාව 300 ක් විය. එක් සාමාජිකයකුගේ මාසික සාමාජික ගාස්තුව රු. 1 000 ක් වේ. සාමාජික මුදල්වලට අදාළ තොරතුරු පහත දැක්වේ.

2023.01.01 දිනට කලින් ලද සාමාජික මුදල්	රු. 30 000
2023.01.01 දිනට හිඟහිටි සාමාජික මුදල්	රු. 40 000

2023.01.01 දිනට හිඟහිටි සාමාජිකයින් 30 දෙනෙකු විය. ඔවුන්ගෙන් සාමාජිකයින් 20 දෙනෙකු 2022 දෙසැම්බර් මාස සඳහා හිඟහිටි සාමාජික මුදලක්, ප්‍රචරිත වර්ෂයට අදාළ සම්පූර්ණ සාමාජික මුදලක් 2023 වර්ෂය තුළදී ගෙවා තිබුණි. ඉතිරි හිඟහිටි සාමාජිකයින් 10 දෙනා, 2022 වර්ෂයේ අවසාන මාස දෙක සඳහා හිඟ මුදල සහ 2023 වර්ෂයට අදාළ සම්පූර්ණ සාමාජික මුදල ද 2023.12.31 දින දක්වා ගෙවා නොතිබුණි.

2023.01.01 දිනට කලින් ලද සාමාජික මුදල් සියල්ල 2023 වර්ෂයට අදාළ වේ.

අනෙක් සියලු සාමාජිකයින් ඔවුන්ගේ සාමාජික මුදල් නිසි පරිදි ගෙවා තිබුණි.

පහත දෑ හඳුනාගන්න:

- (අ) 2023.12.31 දිනට ලැබිය යුතු සාමාජික මුදල් (රු.'000) :
- (ආ) 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ලද මුළු සාමාජික මුදල් (රු.'000) :

38. හවුල් ව්‍යාපාරයකට අදාළව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.
- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි ය. | |
| B - හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20 දෙනෙකුට සීමා කර ඇත්තේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව ය. | |
| C - හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය ගළපනු ලබන්නේ නව හවුල්කරුවකු ඇතුළත් කර ගන්නා අවස්ථාවකදී පමණි. | |
| D - 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනයට අතිරේකව ඔවුන් ලබාදී ඇති ණය සඳහා 5% ක වාර්ෂික පොලියක් ලැබීමට හිමිකම් ලබයි. | |

39. රටේ සහ සඳුන් ලාභාලාභ සම සමඟ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. පහත තොරතුරු හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වලින් උපුටා ගන්නා ලදී.

	රට (රු.'000)	සඳුන් (රු.'000)
2022.04.01 දිනට ශේෂය (බැර)	3 000	2 000
හවුල්කරුවන්ගේ වෙනත	1 400	1 200
හවුල්කරුවන්ට ගෙවූ වෙනත	(1 000)	(1 000)
ප්‍රාග්ධනය මත පොලිය	800	400
ලාභ කොටස	?	?
2023.03.31 දිනට ශේෂය (බැර)	5 100	3 500

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දෑ හඳුනාගන්න:

- (අ) රටේ ලාභ කොටස (රු.'000) :
- (ආ) සඳුන්ට විසර්ජනය කරන ලද මුළු ලාභය (රු.'000) :
- (ඉ) හවුල් ව්‍යාපාරයේ ලාභය (රු.'000) :

40. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට (2018) අනුව පහත වගන්ති සම්පූර්ණ කරන්න.

- A - මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් පිළියෙල කරනු ලබන්නේ උපකල්පනය මත ය.
- B - ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමේ හවුස්තාව සඳහා ඇති අයිතිය ලෙස නිර්වචනය කෙරේ.
- C - මිනුම්කරණ පදනමක් තෝරාගැනීමේදී සලකා බලන සාධක දෙක වන්නේ සහ වේ.

41. සීමිත පොදු සමාගමක සාමාන්‍ය කොටස්වලට අදාළව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය / අසත්‍ය
A - හිමිකම් කොටස් නිකුතුව සමාගමේ හිමිකම් සහ වත්කම් යන දෙකෙහිම වැඩිවීමට හේතු වේ.
B - කොටස් නිකුතුවකදී අයදුම්පත් සමග ලද මුදල් සෘජුවම කොටස් ප්‍රාග්ධන ගිණුමට බැර කරනු ලබයි.
C - කොටස් විභජනය සෑම විටම සමානුපාතික විභජන ක්‍රමය මත සිදුකළ යුතු ය.
D - සංචිත ප්‍රාග්ධනික කිරීම, සමාගමේ කොටස් හිමියන් සංඛ්‍යාව වැඩිවීමට හේතු වේ.

42. 2023 මාර්තු මාසය සඳහා ඇඟලුම් නිෂ්පාදන සමාගමක භාවිත කරන ලද අමුද්‍රව්‍යයක් (කපුරෙදි) සඳහා පහත තොරතුරු අදාළ වේ.

දිනය	විස්තරය
01	ආරම්භක තොගය - මීටර් 500 (මීටරයක ගැනුම් මිල රු. 2 000 කි.)
10	කර්මාන්තශාලාවට නිකුත් කිරීම - මීටර් 300
20	මිල දී ගැනීම - මීටර් 400 ක් මීටරයක් රු. 2 500 බැගින්
31	කර්මාන්තශාලාවට නිකුත් කිරීම - මීටර් 360

'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව පහත එක් එක් පිරිවැය සූත්‍ර ක්‍රමය යටතේ 2023.03.31 දිනට මෙම අමුද්‍රව්‍යයේ තොග පිරිවැය කොපමණ ද?

- (අ) පෙර-පිටිසි පෙර-පිට ක්‍රමය (FIFO) අනුව පිරිවැය (රු.'000) :
- (ආ) හරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය (WAC) අනුව පිරිවැය (රු.'000) :

43. 'LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි' ප්‍රමිතයට අනුව පහත එක් එක් අවස්ථාව ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීමක් ද ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීමක් ද යන්න සඳහන් කරන්න.

අවස්ථාව	ප්‍රතිපත්ති වෙනස්වීමක් / ඇස්තමේන්තු වෙනස්වීමක්
A - ක්ෂය ක්‍රමය, සරල මාර්ග ක්‍රමයේ සිට හිතවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම
B - දේපළ, පිරිසහ හා උපකරණ මිනුම් කිරීමේ ක්‍රමය, පිරිවැය ආකෘතියේ සිට ප්‍රත්‍යාගණන ආකෘතියට වෙනස් කිරීම
C - ක්ෂය කළ හැකි වත්කමක ඵලදායී ජීවකාලය වෙනස් කිරීම
D - තොග පිරිවැය මිනුම් කරන සූත්‍රය හරිත සාමාන්‍ය පිරිවැය (WAC) ක්‍රමයේ සිට පෙර-පිටිසි පෙර-පිට (FIFO) ක්‍රමයට වෙනස් කිරීම

[ඵකාලයවැනි පිටුව බලන්න.

44. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමක ගිණුම් පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
දිගුකාලීන ණය	12 000
වර්ෂය සඳහා පොලී වියදම	1 200
වර්ෂය සඳහා ආදායම් බදු වියදම	800

ප්‍රචාරක වර්ෂය සඳහා ගිණිකම මත ප්‍රතිලාභ අනුපාතය සහ ණය ගිණිකම් අනුපාතය පිළිවෙලින් 20% ක් සහ 60% ක් ලෙස ගණනය කර ඇත.

පහත දැ හඳුනාගන්න:

- (අ) 2023.03.31 දිනට ගිණිකම (රු.'000) :
- (ආ) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය (රු.'000) :
- (ඉ) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පොලී ආවරණ අනුපාතය (වාර) :

45. පහත තොරතුරු සමාගමක නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ.

වාර්ෂික ඉල්ලුම	ඒකක 120 000
එක් ඇණවුමක ප්‍රමාණය ඒකක 3 000 ක් වන්නේ නම් වාර්ෂික ඇණවුම් පිරිවැය	රු. 60 000
ඒකකයක වාර්ෂික රඳවාගැනීමේ පිරිවැය	රු. 10

පහත දැ හඳුනාගන්න:

- (අ) ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ) (ඒකක) :
- (ආ) වරකට EOQ ඇණවුම් කරන්නේ නම් මුළු වාර්ෂික රඳවාගැනීමේ පිරිවැය (රු.) :

46. සීමිත අමර පොදු සමාගම නිෂ්පාදන ව්‍යාපාරයක් වේ. ඒකක 25 000 ක මෙහෙයුම් ධාරිතා මට්ටමේදී එහි පිරිවැය තොරතුරු පහත දී ඇත.

- මුළු පිරිවැය රු. 7 500 000
- මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 2 500 000
- මුළු විචල්‍ය පිරිවැය, මුළු පිරිවැයෙන් 60% කට සමාන වේ.
- ප්‍රාථමික පිරිවැය සමන්විත වන්නේ විචල්‍ය පිරිවැයෙන් පමණි.
- ඒකකයක් සඳහා විචල්‍ය පොදුකාර්ය පිරිවැය රු. 70 ක් වේ.
- ඒකකයක් සඳහා විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 40 ක් වේ.

පහත දැ හඳුනාගන්න:

- (අ) ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය (රු.) :
- (ආ) මුළු නිෂ්පාදන පිරිවැය (රු.'000) :
- (ඉ) මුළු නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය (රු.'000):

47. ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් සඳහා භාවිත කරන 'A', 'B' සහ 'C' යන අමුද්‍රව්‍ය තුන සඳහා පහත තොරතුරු අදාළ වේ.

	A	B	C
ඒකකයක් සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය (කිලෝ ග්‍රෑම්)	10	8	6
යළි ඇණවුම් ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්)	20 000	15 000	20 000
යළි ඇණවුම් මට්ටම (කිලෝ ග්‍රෑම්)	?	24 000	15 000
පොරොන්දු කාලය (සති):			
අවම	2	4	3
උපරිම	4	6	5

මෙම භාණ්ඩයේ සතියක නිෂ්පාදනය ඒකක 300 සිට 500 දක්වා පරාසයේ විචල්‍යය වේ.

පහත දැ හඳුනාගන්න:

- (අ) 'A' අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් මට්ටම (කිලෝ ග්‍රෑම්) :
- (ආ) 'B' අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම (කිලෝ ග්‍රෑම්):
- (ඉ) 'C' අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම (කිලෝ ග්‍රෑම්) :

[උපුටාගැනීමේ පිටුව බලන්න.

48. පහත තොරතුරු නිෂ්පාදන ආයතනයක වෙනතවලට අදාළ වේ.

- එක් සේවකයෙකු සඳහා මාසික සම්මත නිෂ්පාදනය ඒකක 800 ක් වේ.
- සම්මත නිෂ්පාදන මට්ටම දක්වා ඒකකයක් සඳහා එක් සේවකයෙකුට රු. 100 ක් ගෙවනු ලැබේ.
- සම්මත නිෂ්පාදන මට්ටම ඉක්මවා නිෂ්පාදනය කරනු ලබන සෑම ඒකකයක් සඳහාම රු. 120 ක් ගෙවනු ලැබේ.
- 2023 ජනවාරි මාසය සඳහා සේවකයන් දෙදෙනෙකුගේ සත්‍ය නිෂ්පාදනය:

සේවක අංකය	සත්‍ය නිෂ්පාදනය (ඒකක)
001	950
002	800

- මෙම ආයතනයේ ගබඩා භාරකරු (සේවක අංක 003) සඳහා දිනකට රු. 1 000 ක් ගෙවනු ලබන අතර, ඔහු දෛනික පදනම මත 2023 ජනවාරි මාසයේදී දින 25 ක් වැඩ කරන ලදී.
- එක් සේවකයෙකු සඳහා රු 5 000 බැගින් මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ.

2023 ජනවාරි මාසය සඳහා මෙම ආයතනයේ පහත දෑ හඳුනාගන්න:

- (අ) මුළු ශ්‍රම පිරිවැය (රු.) :
- (ආ) මුළු සාප්පු ශ්‍රම පිරිවැය (රු.) :
- (ඉ) මුළු වකු ශ්‍රම පිරිවැය (රු.) :

49. සමාගමක් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටියි. 2024 ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පහත ඇස්තමේන්තු පිළියෙල කර ඇත.

	ජනවාරි	පෙබරවාරි
ප්‍රාථමික පිරිවැය (රු.)	480 000	600 000
මුළු පොදුකාර්ය පිරිවැය (රු.)	520 000	600 000
නිෂ්පාදනය (ඒකක)	8 000	10 000

අභිරේඛ තොරතුරු:

- මෙම භාණ්ඩයේ සියලු ප්‍රාථමික පිරිවැය, විචල්‍ය පිරිවැය වේ.
- මුළු පොදුකාර්ය පිරිවැය තුළ විචල්‍ය සහ ස්ථාවර පොදුකාර්ය පිරිවැය යන දෙකම ඇතුළත් වේ.
- මෙම කාල සීමාව තුළ, ස්ථාවර පොදුකාර්ය පිරිවැය නොවෙනස්ව පවතී.
- ඒකකයක ඇස්තමේන්තුගත විකුණුම් මිල රු. 125 ක් වේ.

පහත දෑ හඳුනාගන්න:

- (අ) ඒකකයක් සඳහා විචල්‍ය පිරිවැය (රු.) :
- (ආ) දායක විකුණුම් අනුපාතය :
- (ඉ) සමච්ඡේදන ලක්ෂ්‍යය (ඒකක) :

50. සමාගමක් විසින් යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටියි. මෙම යන්ත්‍රයේ අපේක්ෂිත ඵලදායී ජීවකාලය වසර 5 කි. මෙම යන්ත්‍රයේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහයන් පහත දී ඇත.

	රු.'000
යන්ත්‍රයේ ගැනුම් පිරිවැය	8 250
ආරම්භයේ දී යන්ත්‍රය සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය	1 000
වාර්ෂික ශුද්ධ මුදල් ගලාඒම්	3 300
යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය අවසානයේ සුන්බුන් අගය	1 250

යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය අවසානයේදී කාරක ප්‍රාග්ධනය අයකර ගත හැකි ය. සරල මාර්ග ක්‍රමය මත යන්ත්‍රය ක්ෂය කරනු ලබයි.

යන්ත්‍රය සඳහා පහත දෑ හඳුනාගන්න:

- (අ) පිළිගෙවුම් කාලය (වසර) :
- (ආ) 5 වන වර්ෂයේ මුළු ශුද්ධ මුදල් ගලාඒම් (රු.'000) :
- (ඉ) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය (සාමාන්‍ය ආයෝජනය මත පදනම්ව) :

සියලු ම හිමිකම් ඇවිරිණි/முழுப் பதிப்புரிமையுடையது/All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2023(2024)
கல்வිப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2023(2024)
General Certificate of Education (Adv. Level) Examination, 2023(2024)

ගිණුම්කරණය II
 கணக்கீடு II
 Accounting II

33 S II

පැය තුනයි
 மூன்று மணித்தியாலம்
 Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි
 மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
 Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙස ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදාගන්න.

විධිසම්මත සම්පාදනය කළ නොගැනී ගෞරවයක් සහිතව අවසර දෙනු ලැබේ.

- උපදෙස්:**
- * පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
 - * සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලිවීම අලුත් කඩදාසිකින් ආරම්භ කරන්න.
 - * අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.
 - * මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු 200 ක් ගිණි වේ.

1. සීමිත රුපිනි පොදු සමාගම නිෂ්පාදන සමාගමක් වන අතර එය තනි භාණ්ඩයක් නිපදවයි. 2023.03.31 දිනට එහි සාරාංශගත ශේෂ පිරික්සුම පහත දී ඇත.

විස්තරය	ඟර (රු.'000)	බැර (රු.'000)
දේපළ, පිරිසක සහ උපකරණ - පිරිවැය	85 000	
2022.04.01 දිනට සමුච්චිත ක්ෂය		12 500
භාවිත අයිතිය සහිත වත්කම - කාර්යාල ගොඩනැගිල්ල	21 000	
කල්බදු වගකීම - කාර්යාල ගොඩනැගිල්ල		21 000
මෝටර් රථය විකිණීමෙන් ලද ලාභය		600
විකුණුම්		75 900
විකුණුම් පිරිවැය	45 200	
තොග - අමුද්‍රව්‍ය	600	
- නිමි භාණ්ඩ	3 600	
වෙනත් ආදායම්		2 200
වෙළෙඳ ලැබිය යුතු දෑ	9 150	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		6 500
මුදල් සහ මුදල් සමාන දෑ	300	
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		40 000
2022.04.01 දිනට රඳවාගත් ඉපැයුම්		24 000
බෙදාහැරීමේ පිරිවැය	8 900	
පරිපාලන වියදම්	7 500	
වෙනත් වියදම්	1 000	
මූල්‍ය පිරිවැය	500	
ගෙවූ ආදායම් බදු	1 100	
2022.04.01 දිනට ආදායම් බදු සඳහා ප්‍රතිපාදන		350
2022.04.01 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		800
	183 850	183 850

අධිකරණ භාගය:

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත තොරතුරු සැලකිල්ලට ගත යුතු වේ.

- (i) ප්‍රවර්තන වර්ෂය තුළදී භාණ්ඩ ඒකක 10 000 ක් නිෂ්පාදනය කරන ලදී. මෙම ඒකකවලින් 10% ක් 2023.03.31 දිනට නොවිකිණී තිබූ අතර ඒවා අවසාන නිමි භාණ්ඩ තොගය ලෙස දක්වා ඇත. ශේෂ පිරික්සුමේ දක්වා ඇති විකුණුම් පිරිවැය සහ අවසාන නිමි භාණ්ඩ තොගයේ පිරිවැය ගණනය කිරීමේදී භාණ්ඩ නිෂ්පාදනයට අදාළ ක්ෂය සැලකිල්ලට ගෙන නොමැත. මෙම ව්‍යාපාරයෙහි නොනිමි නොග නොමැති බව උපකල්පනය කරන්න.
- (ii) සමාගම සතුව තිබූ මෝටර් රථය 2022.04.01 දින රු. 4 000 000 කට විකුණන ලද අතර, එයින් රු. 600 000 ක ලාභයක් ඇති විය. මෙදිනට මෙම මෝටර් රථයේ සමුච්චිත ක්ෂය රු. 2 100 000 ක් විය. මෙම විකිණීම නිවැරදිව ගිණුම්ගත කර ඇත.
- (iii) ශේෂ පිරික්සුම තුළ දක්වා ඇති දේපළ, පිරිසත සහ උපකරණ, සහ ඒවායේ සමුච්චිත ක්ෂයවල සංයුතිය, එම වත්කම්වල ඵලදායී ජීව කාලය ද සමග පහත දී ඇත. (මෙම තොරතුරු සපයා ඇත්තේ ඉහත (ii) හි දක්වා ඇති මෝටර් රථය විකිණීම ගිණුම්ගත කිරීමෙන් පසුව ය.)

වස්තුව	2023.03.31 දිනට පිරිවැය (රු.'000)	2022.04.01 දිනට සමුච්චිත ක්ෂය (රු.'000)	ඵලදායී ජීව කාලය (වසර)
ඉඩම	7 000	-	-
කර්මාන්තශාලා ගොඩනැගිල්ල	28 000	5 000	14
නිෂ්පාදන පිරිසත	38 000	4 000	7
කාර්යාල උපකරණ	12 000	3 500	5
	<u>85 000</u>	<u>12 500</u>	

ගැලපුම් (ii), (iv) සහ (v) හි දක්වා ඇති දැවලට අමතරව වෙනත් දේපළ, පිරිසත සහ උපකරණ මිල දී ගැනීම, ඉවත් කිරීම හෝ ප්‍රත්‍යාගණනය කිරීම වර්ෂය තුළදී සිදුකර නොමැත. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සරල මාර්ග ක්‍රමය මත ක්ෂය වෙන්කළ යුතු වේ. සියලු දේපළ, පිරිසත සහ උපකරණ අයිතම්වල සුන්බුන් අගය ගුණා වේ යැයි උපකල්පනය කරන්න.

- (iv) 2023.03.31 දින ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වරට රු. 6 400 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. මෙ සම්බන්ධයෙන් කිසිදු සටහනක් ගිණුම් පොත්වල තබා නොමැත.
- (v) 2023.03.20 දින නව නිෂ්පාදන පිරිසතයක් රු. 10 000 000 කට සමාගම විසින් මිල දී ගන්නා ලද අතර, එය නිෂ්පාදන පිරිසත ගිණුමට හර කර ඇත. මෙම පිරිසතයේ සවිකිරීමේ පිරිවැය සහ මූලික පරීක්ෂණ පිරිවැය පිළිවෙලින් රු. 2 000 000 ක් සහ රු. 1 500 000 ක් 2023 මාර්තු මාසය තුළදී දරන ලදී. මෙම පිරිවැය අයිතම දෙකම පරිපාලන විසඳුම තුළ ඇතුළත් කර ඇත. මූලික පරීක්ෂණ පිරිවැය සමන්විත වන්නේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල අමුද්‍රව්‍ය පිරිවැය රු. 1 000 000 කින් සහ වෘත්තීය ගාස්තු රු. 500 000 කින් ය. මූලික පරීක්ෂණයේදී නිවැරදිවන ලද භාණ්ඩ අලෙවි ප්‍රවර්ධනය සඳහා නොමිලේ බෙදා දී ඇත. 2023.04.01 දින සිට මෙම පිරිසතය භාවිතය සඳහා පවතී.
- (vi) 2022.04.01 දින සමාගම විසින් එහි කාර්යාලය ලෙස භාවිත කිරීමට වසර 5 ක කාලයක් සඳහා ගොඩනැගිල්ලක භාවිත අයිතිය කල්බදු ගිවිසුමක් යටතේ ලබාගන්නා ලදී. මෙම ගොඩනැගිල්ලෙහි ඵලදායී ජීව කාලය වසර 25 කි. කල්බදු කාලසීමාව අවසානයේදී මෙම ගොඩනැගිල්ලෙහි අයිතිය සමාගමට මාරු නොවේ. 2022.04.01 දිනට කල්බදු වාරිකවල වර්තමාන වටිනාකම රු. 21 000 000 ක් විය. කල්බදු ගිවිසුමට අදාළව රු. 5 000 000 බැගින් වූ සමාන වාරික වාරික 5 ක් කල්බදු කාලසීමාව තුළදී ගෙවිය යුතු අතර, පළමු වාරිකය 2023.03.31 දින ගෙවිය යුතු විය. කෙසේ වුව ද, නියමිත දින කල්බදු වාරිකය ගෙවීමට සමාගමට නොහැකි වූ අතර, එය 2023.06.30 දින ගෙවන ලදී. 2023.03.31 සහ 2024.03.31 දිනෙන් අවසන් වර්ෂ සඳහා අදාළ කල්බදු පොලිය පිළිවෙලින් රු. 1 280 000 ක් සහ රු. 1 055 000 ක් වේ. මෙම කල්බදු සඳහා මූලික ගෙවීම් සහ මූලික පසු පිරිවැයන් නොමැති බව උපකල්පනය කරන්න. කල්බදු වාරිකවල වර්තමාන වටිනාකම භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට හරකර, කල්බදු වගකීම් ගිණුමට බැරකර ඇත. මෙම කල්බදු සඳහා වෙනත් කිසිදු ගිණුම්කරණ සටහනක් තබා නොමැත.
- (vii) සමාගම භාණ්ඩ අලෙවිකරනු ලබන්නේ වසරක වගකීම් සහතිකයක් සහිතව වන අතර, 2023.03.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රු. 1 150 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී වගකීම් සහතික යටතේ භාණ්ඩ අලුත්වැඩියා කිරීමට රු. 600 000 ක් වැය කරන ලද අතර, එය බෙදාහැරීමේ පිරිවැය තුළ ඇතුළත් කර ඇත.

- (viii) ශේෂ පිරික්සුමේ දක්වා ඇති ගෙවූ ආදායම් බදු සමන්විත වන්නේ පසුගිය වසර සඳහා ගෙවූ රු. 450 000 ක් සහ ප්‍රචරිත වර්ෂයේ ප්‍රථම කාර්තු තුන සඳහා ගෙවන ලද බදුවලිනි. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු. 800 000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (ix) 2022.04.01 දිනට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සමන්විත වන්නේ කොටසක් රු. 10 බැගින් නිකුත් කරන ලද සාමාන්‍ය කොටස්වලිනි. සමාගම විසින් 2022.10.01 දිනට පැවති සෑම කොටස් 5 කට 1 කොටස බැගින් වූ අනුපාතයකට කොටසක් රු. 10 බැගින් රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලදී. කෙසේ වුව ද, මේ සඳහා කිසිදු සටහනක් ගිණුම් පොත්වල තබා නොමැත. තවද, 2023.01.01 දින සමාගම විසින් රු. 10 000 000 ක් වූ මහජන කොටස් නිකුතුවක් සිදුකරන ලද අතර, එය නිවැරදිව ගිණුම්ගත කර ඇත.
- (x) රු. 1 500 000 ක් වූ අධ්‍යක්ෂ භාස්තු පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇති අතර, සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවූ රු. 800 000 ක අතුරු ලාභාංග වෙන් වියදම් තුළ ඇතුළත් කර ඇත.

අවශ්‍යවන්නේ:

'LKAS 1- මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත රුවිනි පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන් ද ඇතුළුව):

- (1) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- (2) 2023.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- (3) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිම්කම් වෙන්ස්වීමේ ප්‍රකාශනය (මුළු ලකුණු 40 යි)

2. (අ) ලක්ෂික ව්‍යවස්ථාපිත පොත් වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබයි. මෙම ව්‍යාපාරය සේවකයින් නිදේනෙකු සේවයේ යොදවා ඇති අතර ඔවුන්ගේ 2023 දෙසැම්බර් මාසයේ වැටුප්වලට අදාළ තොරතුරු පහත දී ඇත.

සේවක අංකය	පිටක වියදම් දීමනාව (රු.)	සේවක ණය අඩු කිරීම (රු.)	සේවක අර්ථසාධක අරමුදලට (EPF) සේවක දායකත්වය (රු.)
001	10 000	15 000	6 000
002	10 000	—	9 000
003	10 000	10 000	7 500

අතිරේක තොරතුරු:

o EPF සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා සේවක සහ සේවක දායකත්වයන් පහත පරිදි වේ.

	EPF	ETF
සේවක	12%	3%
සේවක	8%	—

- o EPF සහ ETF දළ වැටුප මත ගණනය කරනු ලබයි.
- o සේවකයන්ගේ දළ වැටුප සමන්විත වන්නේ මූලික වැටුපෙන් සහ දීමනාවලිනි.
- o ඉහත සඳහන් දෑ හැර වෙනත් දීමනා හෝ අඩු කිරීම් හෝ නොමැත.
- o යම්කිසි මාසයක, EPF සහ ETF දායකත්වයන් ඊළඟ මාසයේ පළමු සතියේදී අදාළ අරමුදල් වෙත ප්‍රේෂණය කරනු ලබයි.

අවශ්‍යවන්නේ:

2023 දෙසැම්බර් මාසය සඳහා:

- (1) එක් එක් සේවකයාගේ දළ වැටුප
- (2) ව්‍යාපාරයේ වැටුප් ලේඛනය
- (3) පහත දෑ සටහන් කිරීමට අවශ්‍ය ජ්‍යෙෂ්ඨ සටහන් (සංලක්ෂ්‍යය සහිතව):
 - (i) වැටුප් වියදම්
 - (ii) සේවක ණය අඩුකිරීම
 - (iii) EPF වගකීම
 - (iv) ETF වගකීම

(ලකුණු 15 යි)

(ආ) නිෂ්පාදන සමාගමක් විසින් 'P' සහ 'Q' නම් වූ භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනු ලබයි. මෙම භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා 'එකලස්' සහ 'නිමැවුම්' නම් වූ නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙක සහ 'ගබඩාව' යන සේවා පිරිවැය මධ්‍යස්ථානය මෙම සමාගම සතු වේ. මෙම සියලුම පිරිවැය මධ්‍යස්ථාන එකම ගොඩනැගිල්ලක පිහිටා ඇත.

මෙම වර්ෂය සඳහා අයවැයගත පොදුකාර්ය පිරිවැය මත පදනම්ව සමාගම විසින් දැනටම ගණනය කර ඇති පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත පහත දී ඇත.

- o එකලස් පිරිවැය මධ්‍යස්ථානය - යන්ත්‍ර පැයක් සඳහා රු. 20
- o නිමැවුම් පිරිවැය මධ්‍යස්ථානය - සාප්පු ග්‍රම පැයක් සඳහා රු. 25

කෙසේ වුව ද මෙම අනුපාත ගණනය කිරීමේදී පහත අයවැයගත පොදුකාර්ය පිරිවැය සැලකිල්ලට ගෙන ගොමැඹි බව පසුවී අනාවරණය විය.

- o ගොඩනැගිල්ලේ විදුලි පිරිවැය රු. 80 000
- o ගොඩනැගිල්ලේ ක්ෂය රු. 200 000
- o ගොඩනැගිල්ල සඳහා රක්ෂණ වාරිකය රු. 100 000
- o එකලස් පිරිවැය මධ්‍යස්ථානයේ තබාගැනීමේ පිරිවැය රු. 20 000

පිරිවැය මධ්‍යස්ථානවලට අදාළ තොරතුරු:

	එකලස්	නිමැවුම්	ගබඩාව
භූමි ප්‍රමාණය (වර්ග මීටර්)	6 000	3 000	1 000
කිලෝවොට් පැය	2 500	1 000	500
මුළු අයවැයගත යන්ත්‍ර පැය	40 000	12 000	—
මුළු අයවැයගත සාප්පු ග්‍රම පැය	6 000	24 000	—

ගබඩාවේ මුළු පොදුකාර්ය පිරිවැය පිළිවෙළින් 3:1 අනුපාතයට එකලස් සහ නිමැවුම් පිරිවැය මධ්‍යස්ථාන අතර නැවත විභජනය කරනු ලබයි.

වර්ෂය තුළදී 'P' සහ 'Q' භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අදාළ තොරතුරු පහත දී ඇත.

	P භාණ්ඩය	Q භාණ්ඩය
ඒකකයක් සඳහා සාප්පු අමුද්‍රව්‍ය පිරිවැය (රු.)	216	129
ඒකකයක් සඳහා සාප්පු ග්‍රම පිරිවැය (රු.)	?	?
(සාප්පු ග්‍රම පැයක් සඳහා රේටය රු. 100 ක් වේ.)		
ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා සහන සාප්පු ග්‍රම පැය:		
- එකලස්	2	1
- නිමැවුම්	1	3
ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා සහන යන්ත්‍ර පැය:		
- එකලස්	2	3
- නිමැවුම්	1	2
ඒකකයක් සඳහා නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය (රු.)	100	150

අවශ්‍යවන්නේ:

- (1) විභජන පදනම් පැහැදිලිව දක්වමින් සංශෝධිත පොදුකාර්ය පිරිවැය විස්ලේෂණ පත්‍රිකාව
- (2) එකලස් සහ නිමැවුම් පිරිවැය මධ්‍යස්ථාන සඳහා සංශෝධිත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත
- (3) 'P' භාණ්ඩයේ ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිරිවැය සහ 'Q' භාණ්ඩයේ ඒකකයක් සඳහා මුළු පිරිවැය
- (4) මුළු පිරිවැය මත 20% ක ලාභයක් පවත්වාගෙන යන්නේ නම්:
 - (i) 'P' භාණ්ඩ ඒකකයක විකුණුම් මිල
 - (ii) 'Q' භාණ්ඩ ඒකකයක විකුණුම් මිල

(ඔබතු 25 ඔ)
(මුළු ඔබතු 40 ඔ)

3. (අ) මාලා එන්ට්‍රප්‍රයිසස් කේවල ස්වාමි ව්‍යාපාරයක් වන අතර, 2023.03.31 දිනට එහි සාරාංශගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දී ඇත.

	2023.03.31 දිනට (රු.'000)
දේපල, පිරිසහ සහ උපකරණ - ධාරණ වටිනාකම	3 000
තොගය	250
වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ	400
මුදල්	40
මුළු වත්කම	<u>3 690</u>
ගිම්කම	2 830
බැංකු ණය	800
වෙළෙඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ	60
ගිම්කම හා මුළු වගකීම්	<u>3 690</u>

2023 අප්‍රේල් මාසය තුළදී පහත ගනුදෙනු ව්‍යාපාරයේ සිදුවිය.

- | අංකය | ගනුදෙනුව |
|------|---|
| 1 | අයිතිකරු විසින් රු. 700 000 ක් වටිනා ඉඩමක් සහ රු. 200 000 ක මුදල් අතිරේක ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරන ලදී. |
| 2 | ලැයිස්තුගත මිල රු. 1 350 000 ක් වූ භාණ්ඩ ණයට මිල දී ගන්නා ලද අතර, මේ සඳහා රු. 50 000 ක වෙළෙඳ වට්ටමක් ලැබුණි. |
| 3 | පිරිවැය රු. 800 000 ක් වූ භාණ්ඩ රු. 1 400 000 කට ණයට විකුණන ලදී. |
| 4 | පිරිවැය රු. 500 000 ක් වූ ළි බඩු ව්‍යාපාරයේ භාවිතය සඳහා මිල දී ගන්නා ලදී. එදිනම රු. 200 000 ක් මේ සඳහා ගෙවූ අතර, ඉතිරිය 2023 මැයි මාසයේදී ගෙවීමට එකඟ විය. |
| 5 | මාසය තුළදී මිල දී ගත් පිරිවැය රු. 20 000 ක් වූ භාණ්ඩ සැපයුම්කරු වෙත ආපසු යවන ලදී. |
| 6 | මාසය තුළදී රු. 50 000 කට විකුණූ භාණ්ඩ ණයගැතියයකු විසින් ආපසු එවන ලදී. එම භාණ්ඩවල පිරිවැය රු. 30 000 ක් විය. |
| 7 | බැංකු ණය සඳහා රු. 70 000 ක මාසික ණය වාරිකයක් ගෙවන ලදී. මෙම වාරිකය තුළ රු. 15 000 ක පොලියක් ඇතුළත් වේ. |
| 8 | ධාරණ වටිනාකම රු. 900 000 ක් වූ ව්‍යාපාරයේ ඉඩමක් අත්විට මුදලට රු. 1 600 000 කට විකුණන ලදී. |
| 9 | 10% ක වට්ටමක් දීමෙන් පසුව රු. 900 000 ක මුදලක් වෙළෙඳ ණයගැතියයන්ගෙන් ලැබුණි. |
| 10 | පිරිවැය රු. 500 000 ක් වූ භාණ්ඩ අත්විට මුදලට මිල දී ගන්නා ලදී. |
| 11 | පිරිවැය රු. 60 000 ක් වූ ව්‍යාපාරයේ භාණ්ඩ, අයිතිකරු විසින් ඔහුගේ පොද්ගලික භාවිතයට ලබා ගන්නා ලදී. |
| 12 | රු. 50 000 ක වට්ටමකට යටත්ව වෙළෙඳ ණයගිම්යෙකුට ගෙවිය යුතු රු. 300 000 ක් පියවන ලදී. |
| 13 | පිරිවැය රු. 100 000 ක තොගයක් විනාශ වූ අතර, රක්ෂණ සමාගම මෙම අලාභයෙන් 80% ක් ගෙවීමට එකඟ විය. |
| 14 | 2023 අප්‍රේල් මාසය සඳහා මෙහෙයුම් වියදම වූ රු. 500 000 ක් ගෙවන ලදී. |
| 15 | 2023 අප්‍රේල් මාසය සඳහා දේපල, පිරිසහ සහ උපකරණ මත රු. 20 000 ක ක්ෂය වෙන් කරන ලදී. |

අවශ්‍යවන්නේ:

(1) 2023.04.01 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 15 දක්වා ඇති ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සම්කරණය භාවිත කරමින් පෙන්වුම් කරන්න. එක් එක් අගය ඉදිරියෙන් ධන වැඩි මේ නම් (+) ද, අඩු වේ නම් (-) ද යන්න සඳහන් කරන්න. (මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිත කරන්න.)

දේපල/ගනුදෙනු අංකය	වත්කම් =				එකඟ +		ගිම්කම
	දේපල, පිරිසහ සහ උපකරණ	තොගය	වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු දෑ	මුදල්	බැංකු ණය	වෙළෙඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ	
2023.04.01 දිනට ශේෂය							
1							
2							

2023.04.30 දිනට ශේෂය							

(2) ශුද්ධ වත්කම් පදනම් භාවිත කරමින් 2023.04.30 දිනෙන් අවසන් මාසය සඳහා ලාභය හෝ අලාභය

(ලකුණු 30 ය)

(ආ) පාසලක ආදි ශිෂ්‍ය සංගමයක මූලික අරමුණ වන්නේ මූල්‍ය අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම ය. මෙම සංගමයට අදාළ තොරතුරු පහත දී ඇත.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශන:

	2023.12.31 දිනට (රු.'000)	2023.01.01 දිනට (රු.'000)
කාර්යාල උපකරණ - ධාරණ වටිනාකම	2 750	500
ස්ථාවර තැන්පතුව	6 000	-
ලැබිය යුතු සාමාජික මුදල්	500	600
සංගීත සංදර්ශනයේ අනුග්‍රාහකයින්ගෙන් ලැබිය යුතු මුදල්	600	-
ස්ථාවර තැන්පතුවෙන් ලැබිය යුතු පොලී ආදායම	100	-
මුදල්	1 025	2 500
මුළු වත්කම	10 975	3 600
සමුච්චිත අරමුදල	?	2 700
ශිෂ්‍යත්ව අරමුදල	?	450
කළින් ලද සාමාජික මුදල්	550	450
ශුද්ධ වත්කම මුළු වත්කම	10 975	3 600

2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබීම් සහ ගෙවීම් ගිණුම:

	රු.'000	රු.'000
2023.01.01 දිනට මුදල් ශේෂය		2 500
ලැබීම්:		
සාමාජික මුදල්	1 500	
ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග	6 300	
සංගීත සංදර්ශනයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබීම්	1 100	
සංගීත සංදර්ශනය සඳහා අනුග්‍රාහකයින්ගෙන් ලද මුදල්	400	
ස්ථාවර තැන්පතුවෙන් ලද පොලිය	800	10 100
ගෙවීම්:		
ශිෂ්‍යත්ව සඳහා ගෙවීම්	1 800	
කාර්යාල වියදම්	575	
සංගීත සංදර්ශනයේ වියදම්	700	
කාර්යාල උපකරණ මිල දී ගැනීම	2 500	
2023.04.01 දින ආරම්භ කරන ලද ස්ථාවර තැන්පතුව (වසර දෙකක් සඳහා)	6 000	11 575
2023.12.31 දිනට මුදල් ශේෂය		1 025

අතිරේක තොරතුරු:

- ශිෂ්‍යත්ව ලබාදීම සඳහා වර්ෂයක් තුළදී ලද පරිත්‍යාග, ශිෂ්‍යත්ව අරමුදල් ගිණුමට බැර කරනු ලැබේ. වර්ෂයක් තුළදී ශිෂ්‍යත්ව ලබාදීම සඳහා පරිත්‍යාග භාවිත කරනු ලබන ප්‍රමාණයට සමාන වටිනාකමක් වර්ෂයේ ආදායම ලෙස හඳුනාගැනීම සංගමයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය වේ.
- වර්ෂය තුළදී කාර්යාල උපකරණ ඉවත් කිරීම නොමැත.
- ස්ථාවර තැන්පතුවේ වාර්ෂික පොලී අනුපාතය 20% ක් වේ.

අවශ්‍යවන්නේ:

- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම
- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ආදායම් ප්‍රකාශනය
- 2023.12.31 දිනට ආදි ශිෂ්‍ය සංගමයේ සමුච්චිත අරමුදලෙහි ශේෂය

(ලකුණු 10 ධ)
(මුළු ලකුණු 40 ධ)

4. (අ) සීමිත සුප්‍රිය (පොද්ගලික) සමාගම තොග වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගනු ලබයි. මෙම සමාගම විසින් ණය පදනමට පමණක් භාණ්ඩ මිල දී ගනු ලබන අතර ණය පදනමට මෙන්ම අත්පිට මුදලට ද භාණ්ඩ විකුණනු ලබයි. මෙම සමාගම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇත.

පහත තොරතුරු 2023 දෙසැම්බර් මාසය සඳහා අදාළ වේ.

(i) සමාගමේ වත්කම් සහ වගකීම් ශේෂ:

	2023.12.31 දිනට (රු.'000)	2023.12.01 දිනට (රු.'000)
දේපළ, පිරිසන සහ උපකරණ - ධාරණ වටිනාකමට	1 310	1 100
මුදල්	?	150
තොගය	300	200
වෙළෙඳ ණයගැතියෝ	?	300
වෙළෙඳ ණයහිමියෝ	?	240
VAT පාලන ගිණුම - බැර ශේෂය	?	100
උපවිභව වියදම්	60	40

(ii) 2023.12.01 දිනට වෙළෙඳ ණයගැති සහ වෙළෙඳ ණයහිමි පාලන ගිණුම් ශේෂයන් එදිනට අදාළ උප ලෙජර ගිණුම් ශේෂයන්වල එකතුවක් සමඟ එකඟ විය.

(iii) ණයගැති සහ ණයහිමි උප ලෙජරවලින් උපුටාගන්නා ලද 2023 දෙසැම්බර් මාසය සඳහා සමාගමේ වෙළෙඳ ණයගැතියන්ට සහ වෙළෙඳ ණයහිමියන්ට අදාළ තොරතුරු පහත පරිදි වේ.

විස්තරය	වෙළෙඳ ණයගැතියෝ (රු.'000)		
	අමල්	බිමල්	වෘමර
2023.12.01 දිනට ශේෂය	100	50	150
විකුණුම් - 15% ක VAT ඇතුළත්ව	345	460	575
මුදල් ලැබීම	350	450	500
දුන් වට්ටම	—	25	50

විස්තරය	වෙළෙඳ ණයහිමියෝ (රු.'000)		
	හිතාල්	මාලා	තුනාර
2023.12.01 දිනට ශේෂය	80	60	100
ගැනුම් - 15% ක VAT ඇතුළත්ව	575	690	345
මුදල් ගෙවීම	500	600	250
ලද වට්ටම	25	30	—

(iv) 2023 දෙසැම්බර් මාසය තුළදී සිදු වූ වෙනත් ගනුදෙනු:

- o අත්පිට විකුණුම් රු. 920 000 ක් විය (15% ක VAT ඇතුළත්ව).
- o රු. 90 000 ක ක්ෂය වියදම් ද ඇතුළත්ව මෙම මාසය සඳහා දරන ලද මෙහෙයුම් වියදම් රු. 350 000 ක් විය.
- o පිරිවැය රු. 300 000 ක් වූ ළි බඩු අත්පිට මුදලට මිල දී ගන්නා ලදී (VAT නොසලසා ගන්න).

(v) සිදු වූ දිනයන් දක්වා නොමැති වුවත් ඉහත සියලු ගනුදෙනු දෙසැම්බර් මාසයේ විවිධ දිනයන් හි සිදු වූ බව සලකන්න.

අවශ්‍යවන්නේ:

(1) 2023 දෙසැම්බර් මාසය සඳහා පහත මූලික සටහන් පොත්:

- (i) මුදල් ලැබීම් ජර්නලය
- (ii) මුදල් ගෙවීම් ජර්නලය
- (iii) විකුණුම් ජර්නලය
- (iv) ගැනුම් ජර්නලය

(2) 2023 දෙසැම්බර් මාසය සඳහා පහත ලෙජර ගිණුම්:

- (i) මුදල් ගිණුම
- (ii) ණයගැති පාලන ගිණුම
- (iii) ණයහිමි පාලන ගිණුම
- (iv) VAT පාලන ගිණුම

(ලකුණු 30යි)

(අ) TDK රෝහල එහි පැරණි X- කිරණ යන්ත්‍රය වෙනුවට නව X- කිරණ යන්ත්‍රයක් ආදේශනය කිරීමේ ව්‍යාපෘතියක් සලකා බලමින් සිටී. මෙම නව X- කිරණ යන්ත්‍රයේ අපේක්ෂිත ඵලදායී ජීවිතාලය වසර 5 කි. නව X- කිරණ යන්ත්‍රයේ තාක්ෂණික දියුණුව හේතුවෙන් සමාගමේ මෙහෙයුම් ධාරිතාව ඉහළ යෑම මෙන්ම වාර්ෂික මෙහෙයුම් පිරිවැය අඩු වීමක් ද අපේක්ෂා කෙරේ. මෙම නව යන්ත්‍රය මිල දී ගතහොත් පැරණි යන්ත්‍රය එහි වර්තමාන වෙළෙඳපොළ මිලට විකිණිය හැකි ය.

මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ පහත දී ඇත.

	රු.'000
පැරණි X- කිරණ යන්ත්‍රය:	
වර්තමාන වෙළෙඳපොළ මිල	2 000
ඉවත් කිරීමේ වියදම	200
නව X- කිරණ යන්ත්‍රය:	
ගැනුම් මිල	15 000
ප්‍රවාහන සහ සවි කිරීමේ පිරිවැය	300
අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව (මෙම මුදල, අපේක්ෂිත ඵලදායී ජීවිතාලය අවසානයේදී අයකර ගැනීමට හැකි ය.)	500
අපේක්ෂිත ඵලදායී ජීවිතාලය අවසානයේ සුන්බුන් අගය	3 000
මුදලින් ගෙවිය යුතු වාර්ෂික මෙහෙයුම් වියදම්වල ඉතුරුම	500
වාර්ෂික අයහාරය වැඩිවීම	3 500

මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% ක් වන අතර, එහි වට්ටම් සාධක පහත පරිදි වේ.

වසර	1	2	3	4	5
වට්ටම් සාධකය (ආසන්න දශම ස්ථාන දෙකකට)	0.91	0.83	0.75	0.68	0.62

අවශ්‍යවන්නේ:

- (1) ව්‍යාපෘතියේ අපේක්ෂිත වාර්ෂික මුදල් ගලායීම සහ ගලායෑම එක් එක් මුදල් ප්‍රවාහ අයිතම වෙන වෙනම දක්වමින්
- (2) ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය (වසර)
- (3) ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (NPV)
- (4) ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව නව යන්ත්‍රය මිල දී ගැනීම සඳහා නිර්දේශය (ලබුණු 10 ය)
(මුළු ලබුණු 40 ය)

5. (අ) රාමා සහ සීතා විසින් ව්‍යාපාර උපදේශන සේවා සැපයීම සඳහා හවුල් ව්‍යාපාරයක් 2022.04.01 දින ආරම්භ කරන ලදී.

(i) හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ.

• හවුල් ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ විසර්ජනය සඳහා කොන්දේසි:

හවුල්කරුවන් සඳහා මාසික වෙනත - රාමා	රු. 50 000
- සීතා	රු. 40 000
වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන කේෂය මත පොලිය	වාර්ෂිකව 10%
ලාභ හෝ අලාභ බෙදාහැනීමේ අනුපාතය	සම සමව

• වෙනත් කොන්දේසි

හවුල්කරුවන් විසින් ලබාදුන් ණය මත පොලිය	වාර්ෂිකව 20%
--	--------------

(ii) හවුල්කරුවන් විසින් ලබාදුන් ප්‍රාග්ධනයෙහි සාරාංශය සහ 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී හවුල් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු පහත දී ඇත.

• 2022.04.01 දින හවුල්කරුවන් විසින් ලබාදුන් ප්‍රාග්ධනය:

	මුදල් (රු.'000)		ජංගම නොවන වත්කම් (රු.'000)		එකතුව (රු.'000)
රාමා	2 400	-	2 600		5 000
සීතා	1 800	-	2 200		4 000

• 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිණුම් පොත්වලින් උපුටා ගන්නා ලද ආදායම් සහ වියදම්:

	රු.'000
උපදේශන සේවා ආදායම	10 000
උපදේශන සේවා වියදම්	6 000
වෙනත් වියදම් (ක්ෂය ද ඇතුළුව)	1 000

• හවුල්කරුවන් සමඟ ගනුදෙනු:

- හවුල් ව්‍යාපාරය විසින් ලබාදුන් උපදේශන සේවාවන් සඳහා රු. 100 000 ක් රාමාගේ පොද්ගලික ගිණුමට ලැබී ඇත. තවද, මෙම උපදේශන සේවාවේ පිරිවැය වූ රු. 60 000 ක් මහුගේ පොද්ගලික ගිණුමෙන් ගෙවා ඇත. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් නිසිදී සම්මතව හවුල් ව්‍යාපාරයේ ගිණුම පෙන්වල තබා නොමැත.
- රාමා විසින් රු. 200 000 ක මුදලක් වර්ෂය තුළදී හැනිලි ලෙස ලබාගන්නා ලදී.
- සීතාගේ වාර්ෂික වෙනම මුදලින් ගෙවා ඇති අතර එය වැරදීමකින් උපදේශන සේවා විකෘති ලෙස ගිණුම්ගත කර ඇත.
- රාමාට අයිති ගොඩනැගිල්ලක් හවුල් ව්‍යාපාරය විසින් 2022.04.01 දින කුලියට ගෙන ඇති අතර, එහි මාසික කුලිය රු. 30 000 ක් විය. වර්ෂය සඳහා කුලිය, ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොතිබුණි. 2023.03.31 දිනට ගෙවිය යුතු මුදල කුලිය, මහු විසින් හවුල් ව්‍යාපාරයට ලබාදුන් අතිරේක ප්‍රාග්ධනය ලෙස සැලකීමට රාමා විසින් සෝචනා කරන ලද අතර, සීතා මේ සඳහා එකඟ විය.
- සීතා විසින් රු. 1 000 000 ක ණයක් 2022.10.01 දින හවුල් ව්‍යාපාරයට ලබාදෙන ලදී. කෙසේ වුව ද, මේ සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත.

(iii) නව හවුල්කරුවකු බඳවා ගැනීම:

2023.03.31 දින හවුල්කරුවකු ලෙස ගජබා බඳවාගන්නා ලදී. මෙදිනට හවුල් ව්‍යාපාරයේ කිරිනාමය රු. 1 800 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. ගජබා විසින් මහුගේ ප්‍රාග්ධනය සහ නිර්නාමය කොටස සඳහා රු. 4 600 000 ක මුදලක් ගෙනඑන ලදී. හවුල් ව්‍යාපාරයේ නිර්නාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුළින් ගලපනු ලබයි. සියලු හවුල්කරුවන් ලාභ හෝ අලාභ සම සමච්ඡේදනයකට එකඟ විය.

අවසරණය:

- (1) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය (හවුල්කරුවන්ට කරන ලද විස්තරයන් ද ඇතුළත්ව).
- (2) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජනම ගිණුම්

(ලකුණු 25 යි)

(ආ) පහත තොරතුරු නිෂ්පාදන සමාගමක් වන සීමිත අම්ල් පොදු සමාගමට දායාද වේ.

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා (රු. මිලියන)

අයහාරය	600
විකුණුම් පිරිවැය	360
මෙහෙයුම් වියදම්	100
පොලී වියදම	20
ආදායම් බදු වියදම	30
බදු පසු ලාභය	90

2023.03.31 දිනට (රු. මිලියන)

දේපල, පිරිසිඳු සහ උපකරණ - ධාරණ වටිනාකම	..	300
තොගය	200
වෙළෙඳ ලැබිය යුතු දෑ	150
මුදල්	100
මුළු වත්කම්	<u>750</u>
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්	300
රඳවාගත් ඉපයුම්	100
දිගුකාලීන ණය	250
වෙළෙඳ ගෙවිය යුතු දෑ	100
මිමසම් සහ මුළු වත්කම්	<u>750</u>

අභිරේක කොරතුරු:

- o 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් රු. මිලියන 50 ක අතුරු ලාභාංශයක් ගෙවන ලදී.
- o 2023.03.31 දිනට සාමාන්‍ය කොටස් සංඛ්‍යාව මිලියන 25 ක් විය. සමාගම විසින් ප්‍රවර්තන වර්ෂය තුළදී නව කොටස් නිකුත් කර නොතිබුණි.
- o සීමිත අමල් පොදු සමාගමේ තරගකාරී ආයතනයක් වන සීමිත බිමල් පොදු සමාගමට අදාළ අනුපාත කිහිපයක් පහත දී ඇත.

- ශුද්ධ ලාභ අනුපාතය	21%
- හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය	19%
- ණය හිමිකම අනුපාතය	65%
- කොටසක ඉපයුම	රු. 3.75
- කොටසක ලාභාංශ	රු. 2.50
- පොලී ආවරණ අනුපාතය	වාර 10

අවශ්‍යවන්නේ:

- (1) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අමල් පොදු සමාගමේ පහත අනුපාත:
 - (i) ශුද්ධ ලාභ අනුපාතය
 - (ii) හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය
 - (iii) ණය හිමිකම අනුපාතය
 - (iv) කොටසක ඉපයුම
 - (v) කොටසක ලාභාංශ
 - (vi) පොලී ආවරණ අනුපාතය
- (2) ඉහත (1) කොටසෙහි ගණනය කරන ලද අනුපාත, සීමිත බිමල් පොදු සමාගමේ දී ඇති අනුපාත සමග සංසන්දනය කරමින් පහත දෑ හඳුනාගන්න.
 - (i) විකුණුම මත වඩා ඉහළ ප්‍රතිලාභයක් ජනනය කරන සමාගම
 - (ii) වඩා ඉහළ තෝලන වට්ටමක් සහිත සමාගම
 - (iii) සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා ඉහළ ලාභ ප්‍රමාණයක් බෙදාහරින සමාගම (ලකුණු 16 යි)

(මුළු ලකුණු 40 යි)

6. (අ) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත නිමාලි පොදු සමාගමේ සාරාංශගත මුදල් ගිණුම පහත දී ඇත.

භර	මුදල් ගිණුම (රු.'000)		බැර
2022.04.01 දිනට ශේෂය	650	ගැනුම	2 500
විකුණුම	3 500	වෙළෙඳ ණයහිමියෝ	5 000
වෙළෙඳ ණයගැහිණියෝ	4 750	මෙහෙයුම් විසඳම	1 600
බැංකු ණය	8 500	බැංකු ණය (ණය ආපසු ගෙවීම සහ පොලිය)	3 450
කොටස් නිකුතුව	4 000	කාර්යාල උපකරණ	13 500
මෝටර් රථයක් විකිණීම	5 800	ආදායම් බදු	900
		2023.03.31 දිනට ශේෂය	250
	27 200		27 200

අභිරේක කොරතුරු:

- (i) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පසු ලාභය රු. 4 550 000 ක් විය.
- (ii) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයට විකුණුම, අත්පිට විකුණුම මෙන් දෙගුණයකට සමාන වේ.
- (iii) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයට ගැනුම රු. 3 000 000 ක් විය.
- (iv) විකුණන ලද මෝටර් රථයේ ධාරණ වටිනාකම රු. 3 500 000 ක් විය.

(v) 2023.03.31 දිනට සහ 2022.03.31 දිනට සමානමේ සාමාන්‍ය මූල්‍ය තත්ව ප්‍රකාශන සහ පරිදි වේ.

	2023.03.31 දිනට	2022.03.31 දිනට
	(රු'000)	(රු'000)
දේපළ, පිරිසහ සහ උපකරණ - ධාරණ වටිනාකම	25 950	16 750
තොගය	2 500	1 200
වෙළෙඳ ලාභීය සුඤ්ඤ	?	1 650
මුදල් හා මුදල් සමාන දෑ	250	650
වෙළෙඳ වෙළුම් සුඤ්ඤ දෑ	3 000	?
උපරිත බැංකු ණය පොලිය	200	150
වෙළුම් සුඤ්ඤ පාදකම් බදු	600	350
බැංකු ණය	15 500	10 000
මුළු පිම්බීම	13 300	4 750

අවසරයන්:

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත විවිධ වෛද්‍ය සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (වේදනාමය ක්‍රියාකාරකම්වලින් ඇති වූ මුදල් ප්‍රවාහ වෙනස්වීම් නිරූපණය කිරීමේ දී වසු ක්‍රමය භාවිත කරන්න.) (ලකුණු 20 ව)

(ඔ) තොළුම් පිරිවි සංචාරක ඒජන්සියක් විසින් සාපනයේ පෞරාණික ස්ථාන හැරවීමට දින තුනක වාරිකාවක් සංවිධානය කරනු ලබයි. එක් වාරිකාවක් සඳහා සිව්ව හැටි උපරිම සංචාරකයින් සංඛ්‍යාව 10 දෙනෙකි. එක් එක් වාරිකාවේ මුළු පිරිවැය මත පදනම්ව සංචාරක ඒජන්සිය විසින් සංචාරකයින්ගෙන් තෝරාගන්නා ලද සංචාරක ඒජන්සිය විසින් එක් සංචාරකයක් සඳහා සපයනු ලබන වෙළුම්වලින් සහ පිරිවැය ලැබීමෙන් පසු කර ඇත.

පිරිවැය අයිතමය	සාපනය
• තොළුම් සිට සාපනය දක්වා සහ හැරවූ තොළුම් පැමිණීමට දීමට ප්‍රවේශයක් සපයීම	එක් පුද්ගලයෙකු සඳහා රු. 7 000
• සම්පූර්ණ වාරිකාව සඳහා නඩුකරුන් පිරිවැය	එක් පුද්ගලයෙකු සඳහා රු. 30 000
• පෞරාණික ස්ථාන හැරවීම සඳහා වෑන් රථයක් කුලියට ඇගයීම පිරිවැය	රු. 55 000
• පෞරාණික ස්ථානවලට ඇතුළුවීමේ ආස්ත	එක් පුද්ගලයෙකු සඳහා රු. 5 000
• සම්පූර්ණ වාරිකාව සඳහා ආහාරසහ විවෘත	එක් පුද්ගලයෙකු සඳහා රු. 10 000
• සම්පූර්ණ වාරිකාව සඳහා මාර්ගෝපදේශයෙන් සාපනය	රු. 10 000
• සාපනය අවට ඇති දුපත්වල සංචාරය කිරීමට බේරවුම් කුලියට ඇගයීම පිරිවැය	රු. 15 000
• විවිධ ව්‍යය	එක් පුද්ගලයෙකු සඳහා රු. 3 000

වෑන් රථයේ සහ බේරවුමේ මට්ටම ආසන්න වාරිකාව 10 බැඳීන් වේ.

අවසරයන්:

- (1) එක් වාරිකාවක් සඳහා මුළු ස්ථාවර පිරිවැය
- (2) එක් පුද්ගලයෙකු සඳහා විවෘත පිරිවැය
- (3) සංචාරක ඒජන්සිය විසින් එක් පුද්ගලයෙකුගෙන් රු. 71 000 ක් අය කරන්නේ නම් මුළු පිරිවැය ආවරණය කිරීමට වාරිකාවක් සහතික විය යුතු සංචාරකයින් සංඛ්‍යාව
- (4) පුද්ගලයන් අතර දෙනෙකු වාරිකාවක් සහතික වන්නේ නම්:
 - (i) වාරිකාවේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා සංචාරක ඒජන්සිය විසින් එක් පුද්ගලයෙකුගෙන් අය කළ යුතු ආස්ත
 - (ii) එක් පුද්ගලයෙකුගේ ආස්තය
 - (iii) සංචාරක ඒජන්සිය විසින් වාරිකාවෙන් රු. 20 000 ක ලාභයක් අලේඛන කරන්නේ නම්, එක් පුද්ගලයෙකුගෙන් අය කළ යුතු ආස්ත

(ලකුණු 20 ව)
(මුළු ලකුණු 40 ව)